



**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව  
**දිනය** 2023.10.05

## මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 07-2023 ඔක්තෝබර්


### ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් පළමු මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය 2023 ඔක්තෝබර් 04 දින පවත්වන ලදී. මෙම සමාලෝචනයේදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 10.00 සහ සියයට 11.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළේය. මැදි කාලීනව උද්ධමනය අපේක්ෂිත සියයට 5 මට්ටමේ ස්ථාවර කිරීම සහ එමඟින් ආර්ථිකය එහි විභව වර්ධන වේගය කරා ළඟා වීමට අනුබල දීමේ අරමුණින්, දේශීය ආර්ථිකයේ අඩු උද්ධමනය සහ යහපත් උද්ධමන අපේක්ෂා ඇතුළු වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල මෙම අඩු කිරීමත් සමඟ, මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත පොලී අනුපාතික අඩු කිරීම සඳහා නිකුත් කරන ලද නියාමන ක්‍රියාමාර්ග සහ රජයේ සුරැකුම්පත්වල අවදානම් අධිමිල සැලකිය යුතු ලෙස අඩු වීම ඇතුළුව, මින් පෙර ක්‍රියාත්මක වූ සැලකිය යුතු මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම් හේතුවෙන්, ඉදිරි කාලයේදී වෙළඳපොළ පොලී අනුපාතිකවල, විශේෂයෙන්ම ණය පොලී අනුපාතිකවල, පහළ යෑම වේගවත්වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අපේක්ෂා කරයි. අඛණ්ඩව මුදල් තත්ත්වයන් ලිහිල් කිරීමේ ප්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ප්‍රමාණවත් ලෙස සහ කඩිනම් ලෙස ලබා දෙන ලෙස මූල්‍ය අංශයෙන් ඉල්ලා සිටින අතර, එමඟින් ආර්ථිකය අපේක්ෂිත පරිදි යථා තත්ත්වය පත් වීම සඳහා සහාය වනු ඇත.

### උද්ධමනය සැලකිය යුතු ලෙස පහළ යෑම උද්ධමන අපේක්ෂා විශාල ලෙස අඩු වීමට උපකාරී වී ඇත

ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම උද්ධමනය අඩු වීම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී උද්ධමන ඉලක්කයට වඩා සැලකිය යුතු ලෙස පහළ යමින් සියයට 1.3 ක් දක්වා අඩු විය. 2023 සැප්තැම්බර් මාසයේදී අඛණ්ඩව නෙවැනි මාසයටත් ආහාර කාණ්ඩයේ අවධමනයක් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) වාර්තා වූ අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ පැසෙහි බොහෝ කාණ්ඩවල මිල පීඩන ලිහිල් වීම හේතුවෙන් ආහාර නොවන උද්ධමනය ද පහළ ගියේය. ආර්ථිකයේ යටිදැර ඉල්ලුම් පීඩන පිළිබිඹු කරන කො.පා.මි.ද. මත පදනම් වූ මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) නිරුද්ධමන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී

තවදුරටත් අඩු විය. කෙසේ වෙතත්, හිතකර සංඛ්‍යාතමය පදනමේ බලපෑම නොමැති වීමත් සමඟ මෙම නිර්දේශිත ක්‍රියාවලිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ සිට නැවත හැරවෙමින් ඉලක්කගත උද්ධමන මට්ටම කරා ලඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවද, යෝජිත විදුලිය ඇතුළු පරිපාලනමය වශයෙන් තීරණය කරන ලද මිල ගණන් සහ ගාස්තු ඉහළ දැමීම් මෙන්ම රජය විසින් යම් බදු සම්බන්ධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළහොත්, ඉදිරියේදී ඉලක්කය අහිමිවන උද්ධමනය ඉහළ යාමක් කෙටිකාලීනව සිදු විය හැකිය. මහ බැංකුවේ නවතම පුරෝකථන මගින් පිළිබිඹු වන පරිදි මතුපිට උද්ධමනය මැදි කාලීනව සියයට 5ක ඉලක්කගත අනුපාතයෙහි ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



**සටහන: පුරෝකථනයක් යනු පොරොන්දුවක් හෝ බැඳීමක් නොවේ.**

මෙම පුරෝකථන, 2023 ඔක්තෝබර් මස පුරෝකථන වාරයේදී පැවති දත්ත, උපකල්පන සහ විනිශ්චයන් මත පදනම්ව සිදු කර ඇත. එම පුරෝකථන වාරයේ පැවති ගෝලීය ඉන්ධන සහ ආහාර මිල පිළිබඳ වන පුරෝකථන; ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ ආර්ථික වර්ධනය; ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ නවතම පුරෝකථන අනුව අපේක්ෂිත දේශීය රාජ්‍ය මූල්‍ය ඉදිරි දැක්ම; සහ ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් නිරූපණය වන ගෝලීය මූල්‍ය තත්ත්ව යනාදී කරුණු මත මෙම පුරෝකථන රඳා පවතී. තවද, ආර්ථික ආකෘති මගින් ලබාදෙන පොලී අනුපාතික මාර්ගය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන සාර්ව ආර්ථික ක්‍රියාමාර්ග මෙන්ම මැදි කාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම මත

පුරෝකථන රඳා පවතී. මෙම උපකල්පනවල සිදුවන සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් සැබෑ උද්ධමනය පුරෝකථනය කළ මාර්ගයෙන් අපගමනය වීමට හේතු විය හැකිය.

පවත්නා දේශීය හා ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා, අහිතකර කාලගුණ තත්ත්ව සහ භූ-දේශපාලනික අර්බුද මධ්‍යයේ වත්මන් පුරෝකථන හා සම්බන්ධ අවිනිශ්චිතතා සාමාන්‍ය කාලයන්ට වඩා ඉහළ මට්ටමක පවතී. සලකන ලද මට්ටම්වලට වඩා ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ඉහළ යෑමෙන් මිල සංශෝධන හරහා දේශීය මිල ගණන් ඉහළ යෑමේ හැකියාව, බදු වැඩි වීමේ හැකියාව, වැටුප් වැඩි වීම් සිදු වීමට ඇති හැකියාව, ආනයන සීමා ලිහිල් කිරීම මධ්‍යයේ ආර්ථික ආකෘති මගින් ලබාදෙන මාර්ගයට වඩා විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමට ඇති හැකියාව සහ ඇති විය හැකි අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනයට සිදුවන බලපෑම හා එමගින් ආහාර උද්ධමනයේ ඇති විය හැකි ඉහළ යෑම වැනි විවිධ සාධක මගින් පුරෝකථන ඉහළ යෑමේ බලපෑම් ඇති කළ හැකිය. මේ අතර, පුරෝකථන සඳහා පහළ යෑමේ අවදානම් සැලකූවිට, සැපයුම් තත්ත්ව වේගයෙන් යථා තත්ත්වයට පත්වීමට ඇති හැකියාව සහ මහජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය හීන වීමේ තීරසාර බලපෑම ඇතුළත් වේ.

මහජනතාවට දැනුම්වත් තීරණ ගැනීමට හැකිවන පරිදි උද්ධමන දැක්මෙහි අපේක්ෂිත වෙනස්කම් තීරණීයව ඔවුන්ට සන්නිවේදනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටියි.

**2023 වසරේ දෙවන භාගයේදී, දේශීය ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වී මැදි කාලීනව එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගනු ඇතැයි අපේක්ෂිතය**

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දැනුම්. ඇස්තමේන්තුවලට අනුව, 2023 වසරේ දෙවන කාර්තුවේදී, වාර්ෂික ලක්ෂ්‍යමය පදනමින්, ආර්ථිකය සියයට 3.1ක හැකිලීමක් සිදුව ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙම කාල සීමාව තුළ කර්මාන්ත හා සේවා ක්‍රියාකාරකම්වල පහළ යෑමක් වාර්තා කළ අතර, කෘෂිකාර්මික කටයුතුවල වර්ධනයක් වාර්තා විය. 2023 වසරේ අග භාගයේ දී ආර්ථිකයේ සෑම ප්‍රධාන අංශයකම පුළුල් වර්ධනයක උපකාරීත්වයෙන් වාර්ෂික ලක්ෂ්‍යමය පදනමින් ධනාත්මක වර්ධනයක් වාර්තා කරනු ඇතැයි පුරෝකථනය කර ඇත. මුදල් ප්‍රතිපත්ති සහ මුදල් තත්ත්වයන් තවදුරටත් සාමාන්‍යකරණය වීම, ව්‍යාපාරයන්හි සහ ආයෝජකයින්ගේ අපේක්ෂාවන් වැඩිදියුණු වීම, ආනයන සීමා ලිහිල් කිරීම, සැපයුම් තත්ත්ව වැඩිදියුණු වීම සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය සඳහා වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල බලපෑම ඉදිරි කාලසීමාව තුළ ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම සඳහා සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, විදේශ ඉල්ලුම් තත්ත්වයන් හි පසුබෑම මෑත කාලීනව අපේක්ෂිත වර්ධනයට බලපෑම් ඇති කළ හැකිය.

**ඉදිරි කාලසීමාව තුළදී විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ**

2023 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වූ මාස අට තුළදී අඩු ඉල්ලුම් තත්ත්ව සහ ආනයන සීමා කිරීම් හේතුවෙන් වෙළඳ භාණ්ඩ ආනයනය සැලකිය යුතු ලෙස අඩු වීම සහ වෙළඳ භාණ්ඩ අපනයනය සාපේක්ෂව අඩු අගයකින් පහළ යෑම සමග වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු විය. 2023 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරක ඉපයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, වසරේ ඉදිරි කාලය තුළදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෑත කාලීන මාස වලදී සැලකිය යුතු විදේශ විනිමය පිටතට ගලායෑමක් සිදු වුවද, වසරේ මේ දක්වා කාලය තුළදී රජයේ සුරැකුම්පත් වෙළඳපොළ වෙත ශුද්ධ විදේශ ආයෝජන ලැබීම් වාර්තා විය. 2023 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 12කින් පමණ අතිප්‍රමාණය වීමක් වාර්තා කරන ලදී. බංගලාදේශ මහ බැංකුවෙන් ලබාගත් ද්විපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු පහසුකම නැවත ගෙවීමෙන් සහ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියෙහි කොටසක් ලෙස ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට පහසුකම් සැලසීම සඳහා දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ද්‍රවශීලතාව

සැපයීමෙන් අනතුරුව, ඒක මහජන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිත මට්ටම 2023 සැප්තැම්බර් මස අවසානය වන විට එ. ජ. ඩොලර් බිලියන 3.5ක් පමණ ලෙස ඇස්තමේන්තු කර ඇත.

**වෙළඳපොළ පොලී අනුපාතික, ඒවා පැවති ඉහළ මට්ටම්වලින් කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති අතර ඉදිරි කාලය තුළ තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ**

පොලී අනුපාතික දර්ශක මගින් පිළිබිඹු වන පරිදි වෙළඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන් ණය පොලී අනුපාතික, මෑත මාසවල දී කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, ඇතැම් ණය උපකරණ සඳහා අධික පොලී අනුපාතික පැවතීම සහ තැන්පතු වලට සාපේක්ෂව වෙළඳපොළ ණය පොලී අනුපාතික ප්‍රමාණවත් ලෙස පහත නොවැටීම සැලකිල්ලට ගනිමින් 2023 අගෝස්තු මස අග දී මහ බැංකුව තෝරාගත් ණය උපකරණ සඳහා උපරිම පොලී අනුපාතික පැනවීය. මීට අමතරව, මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව රුපියල් වලින් නාමනය කරන ලද ණය සහ අන්තිකාරම් සඳහා වන සමස්ත වෙළඳපොළ ණය පොලී අනුපාතික අඩු කිරීම සඳහා පුළුල් මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. මෙම මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 100කින් අඩු කිරීම මගින් ඉදිරි කාලය තුළ වෙළඳපොළ පොලී අනුපාතික අඩු කිරීම තවදුරටත් වේගවත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය යටතේ රුපියල්වලින් නාමනය කළ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව අවදානම් අධිමිල පහත වැටීම හේතුවෙන් රජයේ සුරැකුම්පත්වල ඵලදා අනුපාතික පහළ යෑමක් ද නිරීක්ෂණය විය. බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය 2023 වසරේ ජූනි සිට අගෝස්තු දක්වා කාලය තුළ යම් ප්‍රසාරණයක් වාර්තා කළද, එය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පැමිණීමක් තවමත් නිරීක්ෂණය වී නොමැත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් හඳුන්වා දී ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීම සහ ආර්ථික තත්ත්ව වර්ධනය වීම ඉදිරි කාලය තුළ ආර්ථිකය වෙත ණය ගලා යෑම ඉහළ නැංවීමට උපකාරී වනු ඇත.

**උද්ධමනය වේගයෙන් අඩුවීම හේතුවෙන් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කෙරේ**

ඉහත දැක්වූ වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, 2023 ඔක්තෝබර් 04 වැනි දින පැවති රැස්වීමේදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 10.00 සහ සියයට 11.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට තීරණය කළේය. මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සමස්ත වෙළඳපොළ ණය පොලී අනුපාතිකවල වේගවත් හා සැලකිය යුතු අඩුවීමක් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අපේක්ෂා කරයි. මහ බැංකුව අඛණ්ඩව වෙළඳපොළ ණය පොලී අනුපාතිකවල වර්ධනයන් සම්පව අධිකාරණය කරමින් පරිපාලනමය ක්‍රියාමාර්ග අවශ්‍ය පරිදි සමාලෝචනය කිරීම සිදු කරනු ඇත. අනෙකුත් සාධක සලකා බලන අතරතුර, ප්‍රධාන වශයෙන් උද්ධමනය සඳහා ඇති අවදානම් තක්සේරු කිරීම මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අඛණ්ඩව සිදු කරන අතර, ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වන අතරම ඉදිරි කාලය තුළ දේශීය මිල ස්ථායීතාව පවත්වා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටී.

මුදල් ප්‍රතිපත්ති තීරණය	ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළ අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී	
	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	10.00%
	නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	11.00%
	ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	2.00%

**තොරතුරු සටහන:**

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝබර් මස 05 වැනි දින ප.ව. 1.30ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එය ලේස්බුක් සහ යූ ටියුබ් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2023 නොවැම්බර් මස 23 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

**සංඛ්‍යා සටහන 01: මූර්ත ද.දේ.නි.යේ වර්ධනය (තාවකාලික)**

ආර්ථික කටයුතු	වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස (අ)							
	2022					2023		
	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	අර්ධ වාර්ෂික
කෘෂි කාර්මික	-4.4	-7.9	-6.7	0.7	-4.6	0.8	3.6	2.2
කර්මාන්ත	-3.7	-10.1	-21.3	-30.1	-16.0	-23.4	-11.5	-18.3
සේවා	1.8	-1.8	-4.2	-3.9	-2.0	-5.0	-0.8	-3.2
ද.දේ.නි	-0.5	-7.4	-11.5	-12.4	-7.8	-11.5	-3.1	-7.9

(අ) නව පදනම් වර්ෂය (2015) යටතේ නිකුත් කරන ලද ද.දේ.නි. ඇස්තමේන්තු මත පදනම්ව

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

**සංඛ්‍යා සටහන 02: උද්ධමනය**

මාසය		ජන 23	පෙබ 23	මාර් 23	අප්‍රේ 23	මැයි 23	ජූනි 23	ජූලි 23	අගෝ 23	සැප් 23
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2021=100)	51.7	50.6	50.3	35.3	25.2	12.0	6.3	4.0	1.3
	ජා.පා.මි.ද. (2021=100)	53.2	53.6	49.2	33.6	22.1	10.8	4.6	2.1	-
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2021=100)	45.6	43.6	39.1	27.8	20.3	9.8	5.9 (අ)	4.6	1.9
	ජා.පා.මි.ද. (2021=100)	52.0	50.1	44.2	31.8	21.6	11.3	6.3	4.1	-

(අ) සංශෝධිත

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

**සංඛ්‍යා සටහන 03: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)**

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)(අ)								
	දෙසැ 22	ජන 23	පෙබ 23	මාර් 23	අප්‍රේ 23	මැයි 23	ජූනි 23	ජූලි 23	අගෝ 23
සංචිත මුදල්	1,349	1,590	1,505	1,424	1,417	1,559	1,436	1,374	1,407
පුළුල් මුදල් සැපයුම (M <sub>2b</sub> )	12,290	12,322	12,346	12,293	12,387	12,307	12,517	12,726	12,698
ශුද්ධ විදේශීය වත්කම්	(1,767)	(1,573)	(1,434)	(1,174)	(1,039)	(838)	(808)	(707)	(612)
ශුද්ධ දේශීය වත්කම්	14,056	13,895	13,780	13,467	13,426	13,144	13,325	13,433	13,309
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	7,471	7,612	7,471	7,568	8,091(අ)	8,111	8,261	8,549	8,465
රාජ්‍ය සංස්ථා/ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා ලබා දුන් ණය	1,747	1,748	1,712	1,605	1,147(අ)	1,084	1,096	1,097	1,091
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	7,414	7,318	7,260	7,141	7,093	7,004	7,080	7,093	7,098
පුළුල් මුදල් සැපයුම (M <sub>4</sub> )	14,840	14,891	14,906	14,868	14,981	14,885	15,093 (අ)	15,335	-

- (අ) විනිමය අනුපාතිකයේ වෙනස්වීම් හේතුවෙන් ඇතිවන බලපෑම 2022 මාර්තු මාසයේ සිට ආරම්භ වන කාල සීමාව තුළ මුදල් හා ණය සමස්ත සැලකිය යුතු ලෙස වෙනස්වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
- (ආ) රජය සතු තෝරාගත් වාණිජ ව්‍යාපාරවල ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩිපිළිවෙළ යටතේ එකඟ වූ ක්‍රියාමාර්ගවලට අනුකූලව 2023 ජනවාරි මස 30 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව, ලංකා බැංකු තෙල් නීතිගත සංස්ථාවේ ඇපකර යටතේ පැවති නොපියවූ විදේශ විනිමය ණය 2022 දෙසැම්බර් මාසයේ සිට මධ්‍යම රජයේ ණය ලෙස සලකන ලදී. ඒ අනුව, මෙම ණය ගැළපුමේ කොටසක් 2023 අප්‍රේල් මාසයේදී සිදු කරන ලද අතර, එය අදාළ රාජ්‍ය බැංකුවේ ශේෂ පත්‍රයේ පිළිබිඹු වේ. මේ හේතුවෙන්, 2023 අප්‍රේල් මාසයේදී රාජ්‍ය සංස්ථා/ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා ලබා දුන් ණය අඩු වූ අතර රජය වෙත ලබා දුන් ශුද්ධ ණය ඉහළ ගියේය.
- (ඇ) සංශෝධිත

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

**සංඛ්‍යා සටහන 04: පොලී අනුපාතික**

පොලී අනුපාතික (%)	2023 අප්‍රේ අවසානයට	2023 මැයි අවසානයට	2023 ජූනි අවසානයට	2023 ජූලි අවසානයට	2023 අගෝ අවසානයට	2023 සැප් අවසානයට	2023 ඔක් 04 වැනි දිනට
<b>ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික</b>							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	15.50	15.50	13.00	11.00	11.00	11.00	11.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	16.50	16.50	14.00	12.00	12.00	12.00	12.00
<b>බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)</b>	16.50	16.50	13.85	11.50	11.50	11.66	11.25
<b>භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)</b>							
දින 91	25.74	25.65	23.00	19.96	18.48	17.42	17.22
දින 182	25.27	25.29	19.49	17.69	15.36	15.13	15.09
දින 364	23.00	22.91	16.99	14.29	13.58	13.30	13.16
<b>ණය පොලී අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) (සතිපතා)	21.03	20.29	19.47	17.18	15.29	14.67	-
බර්ත සාමාන්‍ය ණය පොලී අනුපාතිකය (AWLR)	17.87	17.75	17.51	16.90	16.20	-	-
බර්ත සාමාන්‍ය නව ණය පොලී අනුපාතිකය (AWNLR)	23.09	22.39	21.51	19.30	17.89	-	-
<b>තැන්පතු පොලී අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	15.12	15.23	15.09	14.76	14.15	13.39	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	19.72	19.84	19.70	19.02	18.26	17.24	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	19.19	18.85	14.98	12.45	11.46	-	-
බර්ත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWNDFDR)	19.70	19.19	15.49	12.76	11.81	-	-

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව